

විගාමික ශ්‍රමික කාන්තාවන් පිළිබඳව මණ්ඩප සාකච්ඡාවක් පැවැත්වීම.

ගෘහ සේවිකාවන් වශයෙන් විදේශගත වන කාන්තාවන්ට අදාළව මණ්ඩප සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුව විසින් 2018.09.10 දින බත්තරමුල්ල, සෙන්සිටිවය, 02 අදියර,06 වන මහල, මුල් ළමාවිය ව්‍යාපෘති කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වන ලදී.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒමේ ප්‍රධාන මූලප්‍රවාහයක් වන්නේ විගාමික ශ්‍රමික කාන්තාවන්ය. මෙම කාන්තාවන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිතභාවය, ඔවුන් විදේශගත වීමෙන් පසු මුහුණපාන ගැටළු නිරාකරණය කර ගැනීම සම්බන්ධව රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන දක්වන දායකත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවේදී "විගාමික කාන්තාවන්ගෙන් රටේ ආර්ථිකයට හා පවුලේ ආර්ථිකය සඳහා ඇති දායකත්වය " පිළිබඳව දුප්පත්කම අවම කිරීමේ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී වන්දිමා අරඹපොල මහත්මිය විසින් එතුමියගේ පර්යේෂණය තුලින් ලබා ගත් දත්ත ඔස්සේ උදාහරණ ගෙනහැර පාමින් කරුණු ඉදිරිපත් කරණු ලැබීය.

“විගාමික කාන්තාවන් සඳහා වන නීති හා ප්‍රතිපත්ති” පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති හා ගුවන්තොටුපල කටයුතු) කීර්ති මුතුකුමාරණ මහතා විසින් හරවත් දේශනයක් ඉදිරිපත් කරන ලදී.

එසේම එම ආයතනයේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු සහ වෙළඳ) මංගල රත්දේණිය මහතා විසින් “පවුල් පසුබිම් වාර්තාව ” පිළිබඳව සුවිශේෂී වූ කරුණු රාශියක් ඉදිරිපත් කරමින් පැමිණි සිටි පිරිස දැනුවත් කරන ලදී.

“විගාමික කාන්තාවන් මුහුණපාන ගැටළු” සම්බන්ධව කාන්තාව හා මාධ්‍ය සාමූහිකය නියෝජනය කරමින් පැමිණි එහි ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කලමණාකාරීනී වයලා පෙරේරා මහත්මිය විසින් හරබර දේශනයක් සිදු කරනු ලැබීය.

මේ ක්ෂේත්‍රය සම්බන්ධව ක්‍රියා කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් 50ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වන ලදී.



ජාතික කාන්තා කමිටුවේ සභාපතිනි, ස්වර්ණා සුමනසේකර මහත්මිය විසින් පැමිණ සිටින විද්වත් පිරිස පිළිගැනීම හා වැඩසටහනෙහි අරමුණ පැහැදිලි කිරීම සිදු කරමින්.....




දුප්පත්කම අවම කිරීමේ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී වන්දිමා අරඹපොල මහත්මිය විසින් ඉදිපත් කිරීම් සිදු කරමින්.....



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති හා ගුවන්තොටුපල කටයුතු) කීර්ති මුතුකුමාරණ මහතා විසින් ඉදිපත් කිරීම් සිදු කරමින්.....



පැමිණ සිටි විද්වත් පිරිස අදහස් දක්වමින්.....



පැමිණ සිටි විද්වත් පිරිස අදහස් දක්වමින්.....